

**ප්‍රධාන කරුණු ලේඛනය -  
NEW COMPREHENSIVE RURAL CREDIT SCHEME**



සුදුසුකම්	<p>ශ්‍රී ලංකික පුරවැසියෙක් වීම          නාය ගෙවීම් පැහැරහරින්හෙතු නොවීම          ආපසු ගෙවීමේ හැකියාවක් තිබිය යුතු වීම          බෝග නිෂ්පාදනයේ නිරත ගොවීයෙක් වීම (NCRCS යටතේ රජයේ ප්‍රතිපත්ති අනුව සුදුසුකම් සහ අවශ්‍යතා වෙනස් විය හැකිය)</p>
මූලික ලක්ෂණ	අනුපාතය 8% ක් හෝ අභාෂ වකුලේඛනයට අනුව
ප්‍රතිලාභ සහ සේවාවන්	තැන්පතු ගිණුම්, ලීසිං පහසුකම්, රක්ෂණ නිෂ්පාදන, ඩිජිටල් බැංකු විසඳුම්, නාය හා කොඩිට් කාඩ්, මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් වැනි සියලුම බැංකු කටයුතු සඳහා ප්‍රවේශවීමේ අවස්ථාව
හිණුම විවෘත කිරීමේ ක්‍රමවේදය	පළමු MSME නිලධාරිවරයා මගින් හෝ DFCC බැංකු ගාබාවට පැමිණෙන්න
ගාස්තු සහ අයකීරීම්	සම්මත ගාස්තු සහ මුදල් අය කිරීම් පිළිබඳව Tariff හි සඳහන් කර ඇත. <a href="https://www.dfcc.lk/interest-rates/">https://www.dfcc.lk/interest-rates/</a>
කොන්දේසි සහ නියාමයන්	<p>වයස: අවුරුදු 20 - අවුරුදු 70 (පරිණත වන විට සහ අවුරුදු 65 ට වැඩි සම-නාය ගැනුම්කරුවෙකු සමග සම්බන්ධ වීමට අවශ්‍ය වේ)</p> <p>ඡන්වාරිය බෝග රක්ෂණය</p>

	<p>නිෂ්පාදන තොරතුරු, කොන්දේසි සහ නියාමයන් කළුන් කළට වෙනස් විය හැකිය. නවතම තොරතුරු, කොන්දේසි සහ නියාමයන් පිළිබඳ දැනගැනීමට ඔබට පූර්ම ඇති DFCC බැංකු ගාබාව අමතන්න. නැතහොත් පහත සඳහන් DFCC නිල වෛඩිජ්‍යිවියට පිවිසෙන්න.</p> <p><a href="https://www.dfcc.lk/">https://www.dfcc.lk/</a></p>
ගිණුමට අදාළ ගනුදෙනු පිළිබඳ විමසීම් සඳහා	<p>දුරකථන ඇමතුම්: පැය 24 පුරා ත්‍රියාත්මක ක්ෂේත්‍රීක ඇමතුම් අංකය 0112 350 000 ඊමේල් ලිපිනය: care@dfccbank.com</p> <p>මිනේම DFCC බැංකු ගාබාවකදීද ඔබට අවශ්‍ය සහය ලබාගත හැක ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය: පැය 24 ක් ඇතුළත</p>
පැමිණිලි සම්බන්ධ ත්‍රියාපරිපාරිය	<p>රාජකාරී දින 1 ක් ඇතුළත ඔබගේ පැමිණිල්ල ලැබුණු බව තහවුරු කරනු ලබන අතර, රාජකාරී දින 2 ක් ඇතුළත එම සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භ වනු ඇත. කෙසේ නමුත් ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් ඊට වඩා කාලය ගතවීමට ඉඩ තිබේ. සාධාරණ කාලසීමාවක් තුළ ඔබට සතුවුදායක ප්‍රතිචාරයක් නොලැබුණාහොත් කරගෙනුකර අප හා සම්බන්ධ වන්න.</p> <ul style="list-style-type: none"> <li>ඊමේල් ලිපිනය: care@dfccbank.com</li> <li>ඇමතුම් මධ්‍යස්ථානය: 0112 350 000</li> </ul> <p>මුළු මෙමුවුඩිස්මන් නො. 01, බෙතෙස්දා පෙදෙස, මිලාගිරිය, කොළඹ 05 දුරකථන අංකය: (011) 2 595624 ඊමේල් ලිපිනය: fosril@slt.net.lk වෛඩි අඩවිය: <a href="http://www.financialombudsman.lk">www.financialombudsman.lk</a> ශ්‍රී ලංකා මහ බංකුවේ මුළු පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව <a href="https://www.cbsl.gov.lk/en/fcrd">https://www.cbsl.gov.lk/en/fcrd</a></p>